

දුරකථන  
තොலෙපිසි  
Telephone

) 0112669192, 0112675011  
)) 0112698507, 0112694033  
)) 0112675449, 0112675280

ოයෝ  
පෙක්ස්  
Fax

) 0112693866  
)) 0112693869  
)) 0112692913

විද්‍යුත් තැපෑල  
මින්නානුෂ්‍යල් මුක්සාරී  
e-mail

) postmaster@health.gov.lk  
))  
))

වෛති අඩවිය  
ඩිජ්‍යෙලොන්ලේඩ්  
website

) www.health.gov.lk  
))  
))



මගේ අංකය )  
எண்டு இல )  
My No. ) CF/EXW/06/2021  
சிவ්‍ய අංකය )  
உமது இல )  
Your No. : )

දිනය ) 2021/08/.../2  
திகதி )  
Date )

## SUWASIRIPAYA

සෞඛ්‍ය අමාත්‍යාංශය  
ස්කාතාර ආමේෂ්‍ය  
Ministry of Health

පොදු වකුණුව ලිපි අංක : ०१ - ६१ / २०२१

පළාත් සෞඛ්‍ය ලේකම්වරයෝ,  
නියෝජ්‍ය අධ්‍යක්ෂ පනතාල්, ඉ ලංකා ප්‍රජිත රෝහල,  
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෝ,  
රේඛිය අමාත්‍යාංශය යටතේ ගැනීන කියලුම රෝහල් අධ්‍යක්ෂවරයෝ  
පාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෝ,  
අදාළ ආයතන ප්‍රධානීන්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධායක සේවා ගණය (තිනි නිලධාරී) SL - 1 - 2006 වැව්ත් පරිමාණය නියම කර ඇති තනතුරු යුදා වන පළමු කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය - 2021

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධායක සේවා ගණය SL - 1-2006 වැව්ත් පරිමාණය නියමකර ඇති තිනි නිලධාරී III ලේඛියට පත් කර ව්‍යටර 03 ක් ඇතුළත සමත් වියපුරු කාර්යක්ෂමතා කඩුම් විනාගය හිංහා, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලන් පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. විනාගය පවත්වනු ලබන දිනය, ස්ව්‍යානය හා වේලාව ප්‍රවේශ පත්‍රයේ සඳහන් කරනු ඇත.

### 02 කූයුකම්

මෙම විනාගයට අයදුම් කළ හැක්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධායක සේවා ගණය SL-1-2006 වැව්ත් පරිමාණය නියමකර ඇති තිනි නිලධාරීයෙකු ලෙස පත්වීමක් ලබා, මෙහෙක් මෙම විනාගය සම්පූර්ණ කර නොමැති නිලධාරීන්ට පමණි.

### 03 අයදුම්පත්

මෙම වකුණුව ලිපිය අවකාශයේ දක්වා ඇති ආකෘතියට අනුව අයදුම්කරුවෙන් විධින් සකස් කරගත යුතු අයදුම්පත් ආයතන ප්‍රධානීය මගින් කොළඹ - 10, පුරු බද්දේශීල් විමුවලවා හිමි මාවත, අංක 385 “සුවසිරිපාය” සෞඛ්‍ය අමාත්‍යාංශයේ, අධ්‍යක්ෂ (විනාග) වෙත 2021.09.10 දින හෝ රට පෙර ලැබෙනයේ ලියපදිංචි තැපැලෙන් එවිය යුතුය. යැම අයදුම්පතකම දක්වා ඇති නොරුරු නිවැරදි විව ආයතන ප්‍රධානීය විධින් සහතික කර තිබිය යුතුය. තම අයදුම්පත සමග රාජකාරී ලිපිනය හෝ පොදුගලුක ලිපිනය ලියන ලද රු.45.00ක විටා මුද්දර ඇලුව 9" X 4" ප්‍රමාණයේ වියපුරු කිවර 2ක්ද එවිය යුතුය. ප්‍රමාද වී ලැබෙන අසම්පූර්ණ හෝ වැරදි සහිත වන අයදුම්පත නැවත දැනුම් දීමකින් නොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සයු. : ආදර්ය අයදුම්පතකි ආකෘතියට අනුව, අයදුම්පතය A<sup>4</sup> කඩුකියක පළමු පිටුවේ අංක 01 කිට 04 දක්වා දෙවන පිටුවේ අංක 05 කිට 09 දක්වා සකස් කළ යුතුය. ඉහත ආකෘතියට අනුකූල නොවන සියලුම අයදුම්පත නැවත දැනුම් දීමකින් නොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

#### 04 විනාග ගාස්තු

- 4.1 විනාගයට පළමු වරට ඉදිරිපත්වන අයදුම්කරුවන් විනාග ගාස්තුවලින් නිදහස් කරනු ලැබේ. අනෙකුත් අයදුම්කරුවන් එක් විෂයයකට 18.25.00 බණින් අවලංගු තොකල මුද්දර අයදුම් ප්‍රාග්ධනය අලවි තමන්ගේ අත්සන හා දිනය යොදා අවලංගු කළ යුතුය.
- 4.2 කිහිදු කරණක් මත මෙයේ ගෙවන ලද විනාග ගාස්තු වෙනත් විනාගයක් සඳහා මාරු කිරීමක් හෝ ආපසු ගෙවීමක් කිහිකරනු නොලැබේ.

#### 05 විනාගයට අභ්‍යුත් කර ගැනීම

- 5.1 පිළිගත් අයදුම්පත් සඳහා අපේක්ෂකයන්ට ප්‍රවේශ පත් නිකුත්කරනු ලැබේ. එම ප්‍රවේශපත් නියමිත පරිදි සම්පූර්ණ කර විනාග ගාලුධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. එයේ තොමතිව විනාගයට පෙනී සිටීමට ඉඩදෙනු නොලැබේ.
- 5.2 විනාග අපේක්ෂකයන් විසින් විනාග ගාලුධිපති වෙත අවකිය අන්තර්ජාවය තහවුරු කළ යුතුය. ඒ සඳහා පහත දැක්වෙන මියකියටිල් අනුරූත් එකක් භාරගනු ලැබේ.

- [අ] ජාතික හඳුනුම්පත  
[ඇ] සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රට අදාළ ආයතනයක් මගින් විධිමත් ලෙස නිකුත් කරන ලද හඳුනුම්පතුය  
[ඇ] වලංගු රියදුරු බලපතුය  
[ඇ] වලංගු විදේශ ගමන් බලපතුය

#### 06 විනාග පටිපාටිය

මෙම කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය, ආයතන රේගුලකි සහ මුදල් රේගුලකි යනුවෙන් ලබිත ප්‍රශ්න පත් දෙකකින් යුත්ත වේ. එක් ප්‍රශ්න පත්තය සඳහා ලකුණු 100 බණින් වෙත් කරනු ඇත. සමන්වීම සඳහා එක් ප්‍රශ්න පත්තයකට අවම වශයෙන් ලකුණු 40ක් ලබා ගත යුතුය. එක්වරකද හෝ ඩිජිපටරකද කොටස් වශයෙන් පෙනී සිට විනාගය සම්පූර්ණ කළ හැකිය. පළමුවරට විනාගයට පෙනී සිටින අයදුම්කරුවන් සියලුම විෂයන් සඳහා අයදුම් කළ යුතුය.

#### 07 විනාග විශය තිරිදේශ මාලාව

- 07.1 ආයතන රේගුලකි ප්‍රශ්න පත්තය සඳහා කාලය පැය 01කි. මෙම ප්‍රශ්න පත්තය රාවනා මාදිලුවේ ප්‍රශ්න 06 දින සමන්වීතය. එයින් ඩිනැම ප්‍රශ්න 04 කට පිළිගුරු සැපයිය යුතුය.

විශය තිරිදේශය:-

- ❖ ආයතන කංගුහයේ පහත පරිවිශේද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රිති මත සැකසේ.
  - II වන පරිවිශේදය - සේවයට බඳා ගැනීමේ කාර්ය පටිපාටි සහ පත් කිරීම්
  - IV වන පරිවිශේදය - මායිපඩි, තාවකාලික තර්ජ්වය, ස්විර තර්ජ්වය සහ විශ්‍රාම වැටුප් තීමිකම ප්‍රදානය කිරීම
  - V වන පරිවිශේදය - මුදා හැරීම, කම්බින් දැරු තනතුරට පෙරලා යැවීම හා යේවය අවකන් කිරීම
  - ❖ ආයතන කංගුහයේ පහත පරිවිශේද මත සැකසේ.
  - VII වන පරිවිශේදය - වැටුප්
  - VIII වන පරිවිශේදය - අනිකාල දීමනා, නිවාඩු ද්වාන් හා නිවාඩු ද්වාන් සඳහා වැටුප් හා දීමනා
  - XII වන පරිවිශේදය - නිවාඩු
  - XIII වන පරිවිශේදය - දුම්රිය බලපත්‍ර
- ❖ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රිති.

07.2 මුදල් රේගුලකි ප්‍රය්‍න පත්‍රය (කාලය පැය 01 සි)

මෙම ප්‍රය්‍න පත්‍රය රටනා මාදුලියේ ප්‍රය්‍න 06 කින් සමන්විතය. එයින් ඩිනැම ප්‍රය්‍න 04 කට පිළිතුරු සැපයිය යුතුය.

විශය නිර්දේශය:-

❖ මුදල් රේගුලකි සංග්‍රහයේ පහත පරිචීජේ

- I වන පරිචීජේය - වියදම් හා අදායම් ඇස්ථමේන්තු
- II වන පරිචීජේය - වියදම්, අත්හර දුම්මි, ආපසු ගෙවීම් ආදිය සඳහා අධිකාරී බලය.
- III වන පරිචීජේය - මුදල් පාලනය හා ගෙවුම් ගතකළ හැකිවිම
- IV වන පරිචීජේය - ලක්මි.
- VI වන පරිචීජේය - ආභ්‍යාව්‍යවේ මුදල් යනාදියේ භාරකාර්ත්වය, අභ්‍යාව්‍ය හා බංඡු ගෙවුම්.
- VIII වන පරිචීජේය - අත්තිකාරම් ගෙවුම්

❖ රජයේ ප්‍රසාද ත්‍රියාපිළිවාය.

08 විශාග සම්බන්ධ රේගුලකි අනුගමනය කිරීම

අපේස්ජනයින් විසින් වෙනත් අපේස්ජනයෙකුගේ උත්තර පත්‍රයකින් හෝ කුමන හෝ පොතකින්, හෝ කවර ආකාරයක සහනත් සහිත කොළයකින්, හෝ වෙනත් කිසිවකින් හෝ ගෙන බලා උත්තර ලිවීම තහනමිය. වෙනත් අපේස්ජනයෙකුගේ උත්තර පත්‍රය දෙය බැලීමද හොකළ යුතුය. එයෝම වෙනත් අයදුම්කරුවෙකුට උදව් කිරීමෙන් හෝ වෙනත් අයදුම්කරුවෙකුගේ හෝ පුද්ගලයෙකුගේ උදව් බැංගනීමෙන්ද වැළැක සිටිය යුතුය. තවද ජ්‍යෙෂ්ඨ දුරකථන හා ඒ හා සමාන සත්තිවේදන හා විද්‍යුත් උපකරණය හාවතා කිරීමෙන් වැළැක සිටිය යුතුය. මෙම නිරි කඩ කරනු ලබන ඩිනැම අපේස්ජනයෙකු ද්‍රව්‍යවාසි ලක්මිවාට යටත් වනු ඇත.

09. කරණ්‍යාකාර මෙම ව්‍යුහලේක ලිපියේ අඩංගු දී ඔබ ආයතනයේ සේවයේ නියුත අදාළ නිලධාරීන්ගේ දෙන ගැනීමට සැලක්වන්න. (මෙම තොරතුරු [www.health.gov.lk](http://www.health.gov.lk) වෙබ් අඩවියෙන්ද බැංගන හැකිය.)

සැයු. විශාග ව්‍යුහලේක ලිපියේ කිංහල, දෙමළ සහ ඉංග්‍රීසි නිවේදනයන්හි පාඨ අතර යම් අනුතුලතාවයක් මතුවුවනෙන් කිංහල මාධ්‍ය විශාග නිවේදනය බල පැවත්වේ.

චාමොල මාමික මාලින්ද ගෙමරු

නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (ඡාලන) II

ලේකම් වෙනුවට

සෞඛ්‍ය අමාත්‍යාංශය

චාමොල මාමික මාලින්ද  
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (ඡාලන) II  
සෞඛ්‍ය අමාත්‍යාංශය  
“සුවිසිරිනාය”  
කොළඹ 10.

**EXW**

ଅଧ୍ୟାତ୍ମିକ ଅନୁଷ୍ଠାନିକ

යොවුන් අමාත්‍යාංශයේ විධාන සේවා ගණය (නිරි නිලධාරී) SL - 1 - 2006 වැවුප් පරිමානය නියම කර ඇති තනතුරු දඳහා වන පළමු කිරීයක්ෂමතා කිහිපිම් පරික්ෂණය – 2021

01 (എ) (ി) അയള്ലികൾക്കു ദമിപ്പർത്തു നമ ( കിംഗലേൻ ) : .....

(ii) අයදුම්කරුගේ සම්පූර්ණ නම ( ඉංග්‍රීසි කැපිටර් පිහිටින් ) :-

(iii) මුළකරු සමග නම ( දිංහලන් ) : .....

(iv) මුදලකරු සමග නම ( ඉංග්‍රීසි කැපිටල් පෙන්වන් )

(ආ) (i) මුළු පත්වලමේ දහය නා ඇංකය .....

(ii) දැනට ලබන වාර්ෂික වැටුප .....

(iii) ජාගම දරක්ෂණ අංකය :

(iv) පතික හැඳුනුම්පත් අංශය :

02 ඔබ පෙනී කිවින විෂයයන් ඉඩිරියේ ඇති කොට්ඨ තැල (✓) ලක්න යොදන්න.

ආයතන රේගලයි

මලේ රෙගලසි

03 (က) လောက ဖော်သူ ကုရဏ် ပါဂ္ဂတ်နယ် (ဒိုက္ခလ) .....

(ଦେଖିବାରେ ପରିଚୟ କରିବାକୁ ଅନୁରୋଧ କରିଛି)

(උ) මෙම ආයතනය පැහැදිලිව වන්නේ මධ්‍යම රජයට  පළාත් නොවට

(ඇ) එය අයන් දෙපැන්තස් කාරුණික සේවකයා .....

(ஆ) வினாக பூலீக பழுய திலிம கட்டு) அதைடிலில் பிப்பநய பியன் மு 9" X 4" புமானுயே ரூ 45.00 க முட்டிர ஆலோல பியமி கிவர வேந்துக் கூடியது என்று கூறுவது உண்டு?

(g) (i) තැපැල් හිමිනය ( සිංහලෙන් ) .....

(iii) මූල්‍ය විභාග ( මැතිවිධාන සංඛ්‍යාත් )

04 ඩිනාගලට වෙති හිටින මධ්‍යම ( තිළුව / රෝග / ගතිය )

05 (අ) මිට ප්‍රථම මෙම විභාගයට පෙනී කිවියේද .....

(අ) අයදුම්පත් ඉදිරිපත් කරන්නේ ප්‍රථම වනාවට නොවේනම්? මුද්දර අලවා තිබේද?

මුද්දර කොටුව

06. අයදුම්කරුගේ සහතිකය

මගේ දැනුම හා විශ්වාසය පරිදි

(i) මෙම අයදුම් පත්‍රයේ සඳහන් කර ඇති තොරතුරු සහන බවත් මෙම විභාගයට මා පෙනී කිවින්නේ ප්‍රථම වනාවට බවින් විභාග ගාස්තු ගෙවීම අනවයෙන් බවත් / ප්‍රථම වනාවට නොවන බවින් රු..... ක් වටිනා මුද්දර අලවා ඇති බවත් මෙම අයදුම් පත්‍රයට මා විභාග අලවා ඇති මුද්දර අවලංගු කිරීමට පෙර වලංගුව පාවිචි නොකරන ලද මුද්දර බවත් ප්‍රකාශ කරමි.

(ii) සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් විභාග පිළිබඳව පනවා ඇති නිතිරිති වලට එකකට ත්‍රියකිරීමටත්, මෙම විභාගය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා නුහුදුස්සකු බව පෙනී ගෙහෙත්, මගේ විභාග අපේක්ෂකර්වය අවලංගු කිරීමට ගෙනු ලබන ක්‍රම හෝ තිරණයකට මම එකගෙනවන බවත් සහතික කරමි.

දිනය .....

අයදුම්කරුගේ අත්සන

07. පොද්ගලික ලිපිගොනු හාර විශය තිලබරියාගේ/තිලබරිනියාගේ සහතිකය

මෙම අයදුම්පත් හාරගත්නා අවසාන දිනයට පෙර මා වෙත හාරපුන් බවත්, පොද්ගලික ලිපිගොනුවේ ඇති තොරතුරුවෙන් අනුව අයදුම්කරු විසින් නිවැරදිව මෙම අයදුම්පත සම්පූර්ණ කර ඇති බවත්, මෙම අයදුම්පතේ පිටපතක් පොද්ගලික ලිපිගොනුවට ගොනුකළ බවත් සහතික කරමි.

දිනය.....

නම සහ අත්සන

08. ආයතන ප්‍රධානියාගේ සහතිකය

.....මහතා / මහත්මිය / මෙනවිය .....

තිලබරියෙකු වශයෙන් මෙම ආයතනයේ සේවය කරන බවත්, අයදුම්කරු විභාගයට පෙනී කිවින්නේ ප්‍රථම වනාවට බවත් / නොවන බවත්, රු..... ක් වටිනා මුද්දර මෙම අයදුම්පත්‍රයට අලවා ඇති බවද, විභාගයට පෙනී කිවීමට සුදුසුකම් ලබා ඇති බවත්, අයදුම්පත්‍ර දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොද්ගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මා ඉදිරිපිටි අත්සන් කළ බවත් සහතික කරමි.

දිනය .....

ਆයතන ප්‍රධානියාගේ අත්සන  
[රඛරි මුළුව තැබිය යුතුය]

09. විමධිගත කොට්ඨාස / විශේෂිත ව්‍යාපාර ප්‍රධානියාගේ සහතිකය

.....මහතා / මහත්මිය / මෙනවිය, .....

තිලබරියෙකු වශයෙන් මගේ ආයතනයේ සේවය කරන බවත් අයදුම්පත්‍ර දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොද්ගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත් මෙම විභාගයට පෙනී කිවීමට ඔහුට / අයට සුදුසුකම් ඇති බවත් සහතික කරමි.

දිනය .....

විමධිගත කොට්ඨාස  
විශේෂිත ව්‍යාපාර  
ප්‍රධානියාගේ අත්සන  
[රඛරි මුළුව තැබිය යුතුය]